

ශීර්ෂය 249 - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව - 2016 වර්ෂය

ශීර්ෂය 249 - භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය වාර්තා, පොත් පත්, ලේඛන හා අනෙකුත් වාර්තා අන්තර්ගත වූ විසර්ජන ගිණුම, ආදායම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2017 අගෝස්තු 31 දින දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.2 ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

විසර්ජන ගිණුම, ආදායම් ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රාජ්‍ය මූල්‍ය හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වාගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙනයාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

2. ගිණුම්

2.1 විසර්ජන ගිණුම

මුළු ප්‍රතිපාදනය හා වියදම

දෙපාර්තමේන්තුව සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු. මිලියන 1,372,431.26 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට ඉන් රු.මිලියන 1,361,803.95 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.මිලියන 10,627.31 ක් හෙවත් සියයට 0.77 ක් ඉතිරි වී තිබුණි. විස්තර පහත දැක්වේ.

2016 දෙසැම්බර් 31 දිනට

වියදම	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	
පුනරාවර්තන	621,424.36	614,495.63	6,928.73	1.11
මූලධන	7,626.21	5,759.69	1,866.52	24.48

රාජ්‍ය ණය ආපසු ගෙවීම	743,380.69	741,548.63	1,832.06	0.25
එකතුව	1,372,431.26	1,361,803.95	10,627.31	0.77

2.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තු විසින් 2016 වර්ෂය සඳහා ආදායම් සංකේත 11 ක් සඳහා එකතුව රු.මිලියන 64,220 ක ආදායම් ඇස්තමේන්තු කර තිබුණු අතර පසුව එම ඇස්තමේන්තුව රු.මිලියන 46,920 ක් දක්වා සංශෝධනය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේදී එකතුව රු.මිලියන 75,772 ක ආදායමක් රැස්කර තිබුණි. එය මුල් ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට (3)ක් සියයට 2,313 ක් දක්වා පරාසයක පැවතුණද, සංශෝධිත ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 3 සිට සියයට 2,775 ක් දක්වා පරාසයක ප්‍රමාණයන්ගෙන් පැවතුණි. විස්තර පහත දැක්වේ.

ආදායම් සංකේතය	2016 දෙසැම්බර් 31 දිනට				තරා ආදායම් සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවේ ප්‍රතිශතයක් ලෙස
	මුල් ඇස්තමේන්තුගත ආදායම	සංශෝධිත ඇස්තමේන්තුගත ආදායම	තරා ආදායම	ඉක්මවීම/ (උනතාවය)	
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
20.02.01.99	300	250	7,188	6,938	2775
20.02.02.01	4,250	4,250	3,954	(296)	(7)
20.02.02.99	1,600	1,000	872	(128)	(13)
20.03.01.00	120	120	139	19	16
20.03.02.99	6,000	6,000	16,074	10,074	168
20.03.03.02	1,100	1,000	1,968	968	97
20.03.99.00	19,000	10,000	16,824	6,824	68
20.05.99.00	2,500	2,000	2,231	231	12
20.06.02.00	350	300	407	107	36
20.06.04.00	14,000	14,000	18,619	4,619	33
30.01.01.00	15,000	8,000	7,496	(504)	(6)
	64,220	46,920	75,772	28,852	61

2.3 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

දෙපාර්තමේන්තුවට අදාළ විෂය අංක 24901 දරන රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තථ්‍ය අගයන් පහත දැක්වේ.

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තථ්‍ය	අවම සීමාව	තථ්‍ය	උපරිම සීමාව	තථ්‍ය
රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
4.50	4.45	3.00	4.24	20.00	16.94

2.4 විගණන නිරීක්ෂණය

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විසර්ජන ගිණුම හා සැසඳුම් ප්‍රකාශන ඉහත 1.1 ඡේදයේ දක්වා ඇති කළමනාකරණ විගණන වාර්තාවේ සඳහන් විගණන නිරීක්ෂණවලට යටත්ව සතුටුදායක ලෙස පිළියෙල කර තිබුණි. එම කළමනාකරණ විගණන වාර්තාවේ ඇතුළත් විගණන නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ 3 ඡේදයේ සඳහන් කර ඇත.

3. ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

3.1 විසර්ජන ගිණුම

අයවැය විචලනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) වැඩසටහන් අංක 01හි ව්‍යාපෘති අංක 04 ට අදාළ වැය විෂයයන් 07 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම වැය විෂයයන්ට අදාළ ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 13 සිට සියයට 79 දක්වා වූ පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.
- (ii) වැඩසටහන් අංක 01හි ව්‍යාපෘති අංක 02 ට අදාළ වැය විෂයයන් 03 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම වැය විෂයයන්ට අදාළ ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 16 සිට සියයට 86 දක්වා වූ පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.
- (iii) වැඩසටහන් අංක 02 ට අදාළ වැය විෂයයන් 03 ක් සඳහා අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම වැය විෂයයන්ට අදාළ ප්‍රතිපාදන උපයෝජනය කිරීමෙන් පසු ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 15 සිට සියයට 86 දක්වා වූ පරාසයක ප්‍රමාණයක් ගෙන තිබුණි.

3.2 ආදායම් ගිණුම්

දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් ආදායම් සංකේතාංක 11 ක ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම, ආදායම් රැස්කිරීම, ගිණුම්ගත කිරීම හා ගිණුම් ඉදිරිපත් කිරීමේ කාර්යභාරය පැවරී තිබුණි. එම ආදායම් සංකේතවලට අදාළව සිදු කළ නියැදි විගණනයේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

3.2.1 20.02.01.99 දරන ආදායම් සංකේතය - අනෙකුත් කල්බදු කුලී

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 වර්ෂයේ රු.මිලියන 300ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 250 ක් ලෙස සංශෝධනය කර තිබුණද, වර්ෂය තුළ රැස්කළ මුළු ශුද්ධ ආදායම රු.මිලියන 7,188ක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 2,396 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 2.875 ක් විය. ඒ අනුව ආදායම් ඇස්තමේන්තු තාත්විකව පිළියෙල කර නොතිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ආ) මෙම ආදායම් ගිණුමට ලැබෙන ආදායම්, බදු කුලී වැනි ගිවිසුම් මගින් ලද ආදායම් බව නිරීක්ෂණය වන බැවින් එම ආදායම් නිවැරදිව පුරෝකථනය කිරීමට හැකියාව තිබියදීත්, විශාල විචලනයන් සහිතව පුරෝකථනය සිදු කිරීම විගණනයේදී පිළිගත නොහැකි විය.
- (ඇ) 20.02.01.99 දරන ආදායම් සංකේතාංකයට අදාළව ආදායම් ගණන්දීමේ නිලධාරී විසින් 2016 ජූලි 29 දින රු. මිලියන 120 ක් වූ සංශෝධිත ඇස්තමේන්තුවක් පිළියෙල කර තිබුණ අතර එම අගය ඉහත කී සංශෝධිත ඇස්තමේන්තු අගයෙන් වෙනස් වී තිබුණි. කෙසේ වුවද වර්ෂයේ ජූනි මාසය අවසාන වනවිටත් මෙම ආදායම් සංකේතාංකය යටතේ එකතු කළ ශුද්ධ ආදායම රු. මිලියන 134.61 ක් ව තිබියදීත් නිවැරදිව සංශෝධිත ඇස්තමේන්තුව හෝ පිළියෙල කර ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.
- (ඈ) දෙපාර්තමේන්තුව පවත්වා තිබූ බදු කුලී ලිපිගොනු කිහිපයක් නියැදි පදනම මත පරීක්ෂා කිරීමේදී එම එක් එක් ගිවිසුම සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය විය.
 - (i) 1991 දෙසැම්බර් 09 දින පුද්ගලික සමාගමක් සමඟ අත්සන් කර තිබූ ගිවිසුම 2011 වර්ෂය වන විට කල් ඉකුත්වී තිබුණද, 2016 වර්ෂයට අදාළව බදුකුලී රු.මිලියන 14.42 ක් ලැබී තිබුණි. කෙසේ වෙතත් 2016 දෙසැම්බර් 31 දින සිට ගිවිසුම අවලංගු කර තිබුණු බවද නිරීක්ෂණය විය.
 - (ii) අංක 4/10/17/220 හා 4/10/17/221 දරන අඹේවෙල හා පට්ටිපොල ගිවිසුම් අනුව, බදු කුලී මුදල් සෑම වසරකම සැප්තැම්බර් 21 දින අයකර ගත යුතු වුවද, එම ආයතනයෙන් බදු කුලී අය වී තිබුණේ අප්‍රේල් හා ඔක්තෝබර් මාසවල වාරික 02 ක් ලෙසය.
 - (iii) ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව 2003 පෙබරවාරි 07 දින සිට අවුරුදු 35 ක් දක්වා වූ කාලයකට China Bay Oil Farm ආයතනය හා එළඹ තිබූ ගිවිසුම පරිදි අවුරුදු 05 කට වරක්, ඇමරිකා එක්සත් ජනපදයේ සුර්ව අවුරුදු 05 ක සමුච්චිත උද්ධමන අනුපාතය පදනම් කරගෙන (based on the cumulative rate of inflation of the united states for the proceeding (05) years) එම කුලී වටිනාකම ස්වයංක්‍රීයව සංශෝධනය වන බව සඳහන් වුවද 2003 වර්ෂයේ සිට මේ දක්වා වාර්ෂික කුලී වටිනාකම එ.ජ.ඩො. 100,000 ක් ලෙස නොවෙනස්ව පැවතුණි. මේ

පිළිබඳව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විගණනයට දන්වා තිබුණේ, මේ වන විට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසේ මෙහෙයුම් කටයුතු, ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයක් වෙත භාර දීමට තීරණය කර ඇති බැවින් පැරණි ගිවිසුමේ සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවයි.

(iv) පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් 2009 ජුනි 01 දිනැති අංක 283 දරන ගිවිසුම, 2011 මැයි 31 දින අවලංගු වී තිබුණි. අනතුරුව රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවස්ථා දෙකකදී තවත් වසර අටකින් එනම් 2019 මැයි 31 දින දක්වා කාලය දීර්ඝ කර තිබුණද ඊට අදාළ විධිමත් ගිවිසුම් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

(ඉ) 20.02.01.00 දරන ආදායම් සංකේතාංකයට වෙනත් ආයතන විසින් රැස් කර එවනු ලැබූ රු. 7,061,322,141 ක්ද තිබුණු අතර 2015 ජූලි 20 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වක්‍රලේඛ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු කිරීම, රැස් කිරීම, අධීක්ෂණය සහ වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශයේ 04 ඡේදය ප්‍රකාරව වාර්තා නිසි පරිදි පවත්වා ගත යුතු බවට උපදෙස් ලබා දී තිබුණි. එසේ වුවද එම තොරතුරු/ ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොවීම නිසා ලද ආදායම්වල නිවැරදිතාවය තහවුරු කර ගැනීමට අපහසු විය. තවද, 2016 දෙසැම්බර් 30 දිනැති අංක 01/2015 (v) දරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වක්‍රලේඛය මඟින්, ඉහත කී 4 ඡේදය ප්‍රකාරව කටයුතු කිරීම අදාළ ආදායම් රැස් කරනු ලැබන අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් විසින් සිදු කළ යුතු බව දන්වා තිබුණද, එම වක්‍රලේඛයද 2016 දෙසැම්බර් 26 දින සිට බලපැවැත්වෙන බව සඳහන්ව තිබුණි.

(ඊ) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් ජුනි මාසයේ පාසිකුඩා ඉඩම වෙනුවෙන් රු. මිලියන 61.40 ක් වූ අරමුදලක් මෙම ගිණුමට මාරුකර තිබූ අතර ඊට අදාළ නිර්දේශ හා අනුමැතීන් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

3.2.2 20.02.02.01 දරන ආදායම් සංකේතය - ණයදීම හා පොළිය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 4,250 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුවට සමාන අගයකින් එනම් රු.මිලියන 4,250 ක් දක්වා ඇස්තමේන්තුව සංශෝධනය කර තිබුණු අතර රැස් කරන ලද මුළු ශුද්ධ ආදායම රු.මිලියන 3,954 ක් පමණක් වීම හේතුවෙන් එය ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 93 ක් විය.
- (ආ) මෙම ආදායම් සංකේතාංකයට අදාළව ආදායම් ගණන්දීමේ නිලධාරී විසින් 2015 ජූලි 31 දින රු.මිලියන 3,478 ක් වූ මූලික ඇස්තමේන්තුවක්ද, 2016 ජූලි 30 දින රු.මිලියන 3,989 ක් වූ සංශෝධිත ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කර තිබුණද, එය රු.මිලියන 4,250 ක් ලෙස සංශෝධනය කර තිබීම නිසා සත්‍ය ආදායම ඉහත පරිදි සියයට 93 ක් වුවද, ආදායම් ගණන්දීමේ නිලධාරී විසින් ඉල්ලුම් කල පරිදි සංශෝධනය කළේ නම් එය සියයට 99 ක් වන බව නිරීක්ෂණය විය
- (ඇ) 2016 දෙසැම්බර් 31 දිනට ණය ආපසු අය කර ගැනීම - ආදායම් ගිණුම අනුව උපණය ශේෂය රු.මිලියන 164,753.30 ක් වූ අතර ඊට අදාළ පොලී අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොතිබුණි. හිඟ ආදායම් වාර්තාවල සඳහන් පරිදි, ආයතන 08 ක් වෙත දෙනු ලැබූ ණය සඳහා 2016 දෙසැම්බර් 31 දිනට අයකර ගතයුතු පොලිය රු.මිලියන 1,823.80 ක් වී තිබුණි.

- (ඇ) නියැදි පරීක්ෂාවකදී අනාවරණය වූ පරිදි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් අයවිය යුතු ණය පොලිය වූ රු. මිලියන 2,912 ක් ප්‍රාග්ධනිත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබුණද, ඊට අදාළව ඉදිරි ක්‍රියාමාර්ගයන් ගත් බවට සාක්ෂි විගණනයට අනාවරණය නොවීය.
- (ඉ) පසුගිය වර්ෂයේ විගණනයේදී පෙන්වා දීමෙන් පසුව ණය පොළී අයකර ගැනීම සම්බන්ධව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්, නීති කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලිපි යවා තිබූ නමුත් ඉන් පසුව සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය නොවීය.

3.2.3 20.02.02.99 දරන ආදායම් සංකේතය - පොලිය හා වෙනත් ආදායම්

2016 වර්ෂයේ රු. මිලියන 1,600 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු. මිලියන 1,000 ක් ලෙස සංශෝධනය කර තිබුණු අතර වර්ෂය තුළ රැස්කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු. මිලියන 872.32 ක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 55 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 87 ක් විය. ඒ අනුව ඇස්තමේන්තු තාත්විකව පිළියෙල කර නොතිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය.

3.2.4 20.03.01.00 දරන සංකේතකය - දෙපාර්තමේන්තුමය විකිණීම්

2016 වර්ෂයේ රු. මිලියන 120 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු. මිලියන 120 ක් ලෙස සංශෝධනය කර එනම් එම අගයටම සමාන වටිනාකමක් ලෙස සංශෝධිත ඇස්තමේන්තුවද ඉදිරිපත් කර තිබුණද වර්ෂය තුළ රැස් කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු. මිලියන 139 වූයෙන් එය ඇස්තමේන්තුවෙන් සියයට 116 ක් විය. ඒ අනුව ආදායම් ඇස්තමේන්තු කිරීම තාත්වික නොවන බව විගණනයේදී නිරීක්ෂණය විය.

3.2.5 20.03.02.99 දරන ආදායම් සංකේතය - පරිපාලනාත්මක ගාස්තු හා ගෙවීම් - විවිධ

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 වර්ෂයේ රු. මිලියන 6,000 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු. මිලියන 6,000 ක් ලෙස සංශෝධනය කර එනම් එම අගයටම සමාන වටිනාකමක් ලෙස සංශෝධිත ඇස්තමේන්තුවද ඉදිරිපත් කර තිබුණද වර්ෂය තුළ රැස් කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු. මිලියන 16,074 ක් වූයෙන් එය ඇස්තමේන්තුවෙන් සියයට 268 ක් විය. ඒ අනුව ආදායම් ඇස්තමේන්තු කිරීම තාත්වික නොවන බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ආ) ඉහත ශුද්ධ ආදායම තුළ ඇතුළත් පහත සඳහන් ශේෂ/මුදල් මෙම ගිණුමට බැර කර තිබුණද, ඒ සඳහා ලබා ගත් නිර්දේශ/ අනුමැතීන් දෙපාර්තමේන්තුව විසින් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

විස්තරය -----	මුදල -----
	රු. මිලියන
ප්‍රධාන ලෙජරයේ අක්‍රීයව පවතින අංක 8233 ගිණුමේ ශේෂය	1,268.67
පොදු තැන්පත් ගිණුම්වල පවතින බැර ශේෂ	1,227.47
දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහා බැංකු සේවක අර්ථසාධක අරමුදලේ රඳවා ගෙන ඇති මුදල්	2,833.32

එකතුව	5,329.46
	=====

- (ඇ) 2015 ජූලි 20 දිනැති අංක 01/2015 දරන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛයේ 04 (ආ) ඡේදය ප්‍රකාරව අය වීමට ඇති හිඟ මුදල් තව තවත් එකතුවීම වැලැක්වීම සඳහා ක්ෂණික පියවර ගත යුතු වුවද ගිණුමේ 2013 හා 2014 වර්ෂවලට අදාළව එකතුව රු.915,768 ක් වූ හිඟ මුදල් හා පසුගිය වසරේ හිඟ මුදල වන රු.75,000 කින් කිසිවක් මෙතෙක් අය කර ගෙන නොතිබුණි.

3.2.6 20.03.03.02 ආදායම් සංකේතය - දඩ මුදල් හා රාජසන්තක කිරීම් - වෙනත්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 වර්ෂයේ රු.මිලියන 1,100 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 1,000 ක් ලෙස සංශෝධනය කර තිබුණද, වර්ෂය තුළ රැස්කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු.මිලියන 1,968 ක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 178 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 197 ක් විය. කෙසේ වෙතත් ආදායම් ගණන්දීමේ නිලධාරියා විසින් ඉල්ලුම් කළ පරිදි සංශෝධනය කළේ නම් එයද සියයට 179 ක් වන බව නිරීක්ෂණය විය.
- (ආ) ඉහත කරුණු හේතුවෙන් මූලික ඇස්තමේන්තු මෙන්ම සංශෝධිත ඇස්තමේන්තුවද තාත්වික ලෙස පිළියෙල කර නොතිබුණි.

3.2.7 20.03.99.00 දරන ආදායම් සංකේතය - විකුණුම් හා ගාස්තු (අනිකුත් ලැබීම්)

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 වර්ෂයේ රු.මිලියන 19,000 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 10,000 ක් ලෙස සංශෝධනය කර තිබුණු අතර වර්ෂය තුළ රැස් කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු.මිලියන 16,824 ක් වීම නිසා එය මූලික ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 89 හා සංශෝධිත ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 168 ක් විය.
- (ආ) 2016 ජූලි 29 දින ආදායම් ගණන්දීමේ නිලධාරියා විසින් රු. මිලියන 4,900 ක් වූ සංශෝධිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණද, එය රු.මිලියන 10,000 ක් ලෙස සංශෝධනය කර තිබීම නිසා සත්‍ය ආදායම ඉහත පරිදි සියයට 168 ක් වුවද ආදායම් ගණන්දීමේ නිලධාරියා විසින් ඉල්ලුම් කළ පරිදි සංශෝධනය කළේ නම් එය සියයට 343 ක් දක්වා වැඩි විය හැකිව තිබූ බව නිරීක්ෂණය විය.
- (ඇ) ඉහත කරුණු හේතුවෙන් මූලික ඇස්තමේන්තු මෙන්ම සංශෝධිත ඇස්තමේන්තුවද තාත්වික ලෙස පිළියෙල කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

3.2.8 20.05.99.00 දරන ආදායම් සංකේතය වර්තන පැවරීම් - ජාතික ලොතරැයි මණ්ඩලය හා අනෙකුත් පැවරුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2016 වර්ෂයේ රු.මිලියන 2,500 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 2,000 ක් ලෙස සංශෝධනය කර තිබුණු අතර වර්ෂය තුළ රැස්කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු.මිලියන 2,231 ක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 89 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 111 ක් විය.
- (ආ) 2016 ජූලි 29 දින ආදායම් ගණන් දීමේ නිලධාරියා විසින් රු.මිලියන 2,100 ක් වූ සංශෝධිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණද, එය රු.මිලියන 2,000 ක් ලෙස සංශෝධනය කර තිබීම නිසා සත්‍ය ආදායම ඉහත පරිදි ඇස්තමේන්තුවෙන් සියයට 111 ක් වුවද ආදායම් ගණන් දීමේ නිලධාරියා විසින් ඉල්ලුම් කළ පරිදි සංශෝධනය කලේ නම් එය සියයට 106 ක් පමණක් වන බව නිරීක්ෂණය විය.
- (ඇ) මෙම ආදායම් සංකේතාංකය යටතේ රු.මිලියන 2,000 ක් ආදායම් ඇස්තමේන්තුවක් කර තිබුණු අතර ඉහත කී පරිදි සත්‍ය ආදායම රු.මිලියන 223 ක් විය. එසේ වුවද ලොතරැයි ආදායමින් ආපසු ගෙවීම සඳහා වැය විෂයාංක 249-1-1-1503-01 යටතේ රු.මිලියන 600 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද ඉන් ආපසු ගෙවා තිබුණේ රු.මිලියන 470 ක් පමණක් වන බැවින් එය මුළු ආදායමෙන් සියයට 21 ක ප්‍රතිශතයක් ගෙන තිබුණි.
- (ඈ) ආරෝග්‍ය ශාලා සඳහා අත්‍යවශ්‍ය උපකරණ මිලදී ගැනීම හා දිවයින පුරා වූ රෝහල්වල අළුත්වැඩියා කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් 1995 අගෝස්තු 31 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා සෞඛ්‍ය සංවර්ධන කටයුතු සඳහා, සෞඛ්‍ය සංවර්ධන ලොතරැයි සඳහා පවත්වා තිබුණි. 1998 අංක 22 දරන මුදල්(සංශෝධිත) පනතේ 7(4) වගන්තිය ප්‍රකාරව, අමාත්‍යාංශ ලේකම් මඟින් ලොතරැයි ආදායමින්, මණ්ඩලයේ අනුමත වියදම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල ඒකාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු විය. ලොතරැයි මිල රු.10/= සිට රු. 20/= දක්වා ඉහල නන්වන තෙක් හෝ අලෙවිය වර්ධනය වූ පසු හා වර්ෂයක් දක්වා පමණක් පවත්වා ගැනීමටත් යටත්ව ලොතරැයි දායකත්වය 2008 වර්ෂයේ සිට නැවතත් සියයට 10 ක් දක්වා අඩුකර තිබුණි. එසේ වුවද, 2008 වර්ෂයේ සිට ලොතරැයි මිල රු. 10/= සිට රු. 20/= දක්වා ඉහල නන්වා තිබියදී සහ 2012 ට සාපේක්ෂව ලොතරැයි අලෙවි ආදායම ද 2013, 2014, 2015 හා 2016 වර්ෂයන්හි පිළිවෙලින් සියයට 17, සියයට 23, සියයට 32, සියයට 34 ලෙස වැඩි වී තිබියදී ජාතික සම්පත ලොතරැයි සෞඛ්‍ය සංවර්ධන අරමුදලට වූ දායකත්වය සියයට 10 ලෙසම පැවතුණි. මේ නිසා අදාළ ගොනුවේ ඇතුළත් තොරතුරු අනුව, 2012 සිට 2016 ඔක්තෝබර් දක්වා සෞඛ්‍ය සංවර්ධන අරමුදලට අහිමි වී තිබුණු මුදල රු.152,932,790 ක් විය.
- (ඉ) සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් සියයට 5 ක දායකත්වයක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික අරමුදලට දායකත්වය සපයන අතර 2010 අගෝස්තු මස 04 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 10/1683/442/009 මඟින් මෙම ප්‍රතිශතය සියයට 5 සිට සියයට 8.25 දක්වා වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද 2017 මැයි 30 දින වන විට ඒ අනුව කටයුතු කර නොතිබුණි.

- (ඊ) සුපිරි වාසනා සම්පත ලොතරැයි ආදායමෙන් සියයට 10 ක ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදල හරහා ජාතික ක්‍රීඩා අරමුදලට බැර කර තිබුණද 2013 ජූලි සිට එම දායකත්ව ප්‍රතිශතය විධිමත් අනුමැතියකින් තොරව සියයට 5 ක් දක්වා අඩුකර තිබුණි.
- (උ) රණවිරු සේවා අධිකාරිය මඟින් ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් සුභසාධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු අනුව එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අධිකාරිය ආරම්භයේ පැවති ජයවිරු ලොතරැයි ආදායමෙන් සියයට 30 ක දායකත්වයක් ලබා දී තිබුණි. 2011 මාර්තු පළමු සතියේ සිට මෙම ජයවිරු යන නම සුපිරි වාසනා සම්පත ලෙස වෙනස්කර යොදාගෙන තිබුණු අතර 2011 දෙසැම්බර් මස සිට එම දායකත්වය සියයට 10 ක් දක්වා අඩුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ලබාගත් අනුමැතිය විගණනයට ඉදිරිපත් නොවුණි. අදාළ ගොනුවේ ඇතුළත් තොරතුරු අනුව, රණවිරු සේවා අධිකාරියට අභිමිච්ච ආදායම 2011 දෙසැම්බර් මස සිට 2016 දෙසැම්බර් මස දක්වා රු.940,095,600 ක් වී තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඌ) ජාතික ලොතරැයි මණ්ඩලය 1963 අංක 11 දරන මුදල් පනතින් ලොතරැයි පැවැත්වීම සඳහා සංස්ථාපිත ආයතනයක් වූ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව ලොතරැයි පැවැත්වීම විවිධ අමාත්‍යාංශ වෙනුවෙන්ද සිදුකරනු ලැබේ. විවිධ අමාත්‍යාංශ වෙනුවෙන් සිදුකරනු ලබන ලොතරැයි සඳහා දළ ආදායමෙන් දායකත්ව ප්‍රතිශතයක් මත මුදල් වෙන් කර අදාළ අමාත්‍යාංශ වෙත රජයේ ඒකාබද්ධ අරමුදල හරහා ලබාදෙනු ලැබේ. මෙසේ අමාත්‍යාංශ වෙනුවෙන් වෙන්කරනු ලබන ප්‍රතිපාදන සඳහා එම අමාත්‍යාංශවල විවිධ අරමුණුගතව ක්‍රියාත්මක වන අරමුදල් සඳහා දායකත්වය සපයන අතරම එම ප්‍රතිශතයන් අඩුකිරීම තුළින් අරමුදල්වලට /ආයතනවලට ලොතරැයිගෙන් ලැබෙන දායකත්වය අඩුවීම මඟින් අදාළ අරමුණු ඉටුකරගැනීම ගැටළුකාරීවන බව නිරීක්ෂණය විය.
- (එ) වර්ෂය තුළදී ලොතරැයි 8 කින් ලද රු.මිලියන 1,226 ක් වූ මුදල්, අදාළ ලොතරැයි පිහිටුවීමේ අරමුණු වලට යොදවා නොතිබුණි.

3.2.9 20.06.02.00 දරන ආදායම් සංකේතය - ප්‍රාග්ධන වත්කම් විකිණීම

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

2016 වර්ෂයේ රු.මිලියන 350 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව රු.මිලියන 400 ක් ලෙස සංශෝධනය කිරීමට දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබියදීත් එය රු.මිලියන 300 ක් ලෙස සංශෝධනය කර තිබුණි. මෙම ආදායම් ප්‍රභවය සඳහා වර්ෂය තුළ රැස්කර තිබුණු මුළු ශුද්ධ ආදායම රු.මිලියන 407 ක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 116 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 136 ක් විය.

3.2.10 20.06.04.00 දරන ආදායම් සංකේතය -ණය ආපසු අයකර ගැනීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 14,000 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුවක් වූ අතර රැස් කරන ලද ශුද්ධ ආදායම රු.මිලියන 18,619 ක් වීම නිසා එය ආදායම් ඇස්තමේන්තුවෙන් සියයට 133 ක් විය. කෙසේ වුවද, ආදායම් ගණන්දීමේ නිලධාරී විසින් ඉදිරිපත් කර තිබූ මූලික ඇස්තමේන්තුව හා සංශෝධිත ඇස්තමේන්තු පිළිවෙලින් රු.මිලියන 12,569 ක් හා

රු.මිලියන 14,949 ක් වූ අතර එම සංශෝධිත ඇස්තමේන්තු අනුමත වූයේ නම් ඉහත සඳහන් සියයට 133 ක විචලනය සියයට 124 ක අගයක් විය හැකිව තිබුණි.

- (ආ) විගණනයට ඉදිරිපත් කළ උපණය ශේෂ තුළ වූ එක් එක් ණය ශේෂයට අදාළ නියැදි පදනමක් මත තෝරා ගත් ලිපිගොනු කිහිපයක් පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.
- (i) 1999 හා 2000 වර්ෂවල ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව වෙත ලබා දී තිබූ පිලිවෙලින් රු. මිලියන 550.99 හා රු. මිලියන 222.35 ක් වූ ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.
 - (ii) 1992 වර්ෂයේදී අඩු ආදායම්ලාභීන් සඳහා ණය ලබාදීමට සණස සංගමය වෙත ලබාදී තිබූ රු.මිලියන 11.11 ක් වූ ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගෙන නොතිබුණි.
 - (iii) ලංකා ධීවර සංස්ථාව වෙත අවස්ථා 3 කදී ලබාදී තිබූ රු. මිලියන 116 ක ණය මුදලින් රු. මිලියන 111.6 ක මුදලක් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.
 - (iv) වාලච්චේන හා ඇඹිලිපිටියේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලා දෙකෙහි නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා සි/ස ජාතික කඩදාසි සමාගමට ලබාදී තිබූ රු.මිලියන 50 ක පොළී රහිත ණය මුදලින් කිසිදු මුදලක් අයකර ගෙන නොතිබුණි.

2007 ඔක්තෝබර් 01 දින බංගදෙතිය ටයිල් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට පාරිතෝෂික ලබාදීම සඳහා ලංකා සෙරමික් සංස්ථාවට ලබාදී තිබූ රු.මිලියන 9.4 ක පොළී රහිත ණය මුදලින් රු.මිලියන 8.68 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අය නොවී පැවතුණි.
 - (v) Renewable Energy for Rural Economic Development Project (RERED) සඳහා සමාගමක් වෙත 2002 වර්ෂයේදී ලබාදී තිබූ රු.මිලියන 1,332 ක ණය මුදලින් 2016 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 422 ක ශේෂයක් අයවිය යුතුව පැවතුණි.
 - (vi) 1993 මාර්තු 10 දින ආසියානු සංවර්ධන බැංකුවෙන් ADB 1204 (SRI) SF ශීච්ඡුමට අනුව ලබාගත් රු.මිලියන 276.75 ක ණය මුදල, මහ නගර සභා හා නගර සභා ව්‍යාපෘති සඳහා උප ණය ලෙස ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබුණි. මෙම විදේශ ණය මුදල ආසියානු සංවර්ධන බැංකුවට අවුරුදු 2 ක සහන කාලයක් සහිතව අවුරුදු 22 කින් ගෙවා නිම කළ යුතු වුවද ඉන් ලබාදී තිබූ සම්පූර්ණ උප ණය මුදල වන රු.මිලියන 276.75 ක් 2016 දෙසැම්බර් 31 දිනට හිඟව පැවතුණි.
 - (vii) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත ලබාදී තිබූ ණය වලින් 2016 ජනවාරි 01 දිනට හිඟවී රු.මිලියන 4,772.41 ක් වූ ණය ශේෂවලින් කිසිදු මුදලක් අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි. කිරි ගවයින් මිලදී ගැනීම සඳහා නෙදර්ලන්තය හා ඕස්ට්‍රේලියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12.944 ක ණය මුදලින් ලබාදී තිබූ මෙම ණය මුදල් අයකර ගැනීම සම්බන්ධව 2015 පෙබරවාරි 27 දින පවත්වා තිබූ සාකච්ඡාවකදී එම ණය ගෙවීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එකඟ වූ බව දක්වා ඇති නමුත් 2016 දෙසැම්බර් 31 දින වන විටත් ඉහත කී හිඟ ණය ශේෂ අයකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබුණි.

(viii) ණය අංක 2013012 SL යටතේ ලබාගෙන තිබූ ණය මුදලකින් මිලකෝ ආයතනයේ කර්මාන්ත ශාලා නවීකරණය (1 කොටස) වෙනුවෙන් අදියර 1 හා 2 යටතේ ලබා දී තිබූ ණයවලින් 2016 වර්ෂය අවසාන වනවිට පිළිවෙලින් රු.මිලියන 350.68 ක් හා රු.මිලියන 309.31 ක් අය කර ගෙන නොතිබුණි.

3.2.11 30.01.01.00 දරන ආදායම් සංකේතය - විදේශීය ප්‍රදානයන්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය සඳහා රු.මිලියන 15,000 ක් වූ මූලික ආදායම් ඇස්තමේන්තුව පසුව රු.මිලියන 8,000 ක් ලෙස සංශෝධනය කර තිබුණද, වර්ෂය තුළ රැස් කර තිබුණු මුළු ආදායම රු මිලියන 7,495.97 ක් පමණක් වූයෙන් එය මූලික ඇස්තමේන්තුවෙන් සියයට 50 ක් සහ සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 94 ක ප්‍රතිශතයක් ගෙන තිබුණි. ඒ අනුව මූලික ඇස්තමේන්තුව තාත්වික ලෙස පිළියෙල කර නොමැති බව නිරීක්ෂණය විය.
- (ii) මුදල්, ද්‍රව්‍ය හෝ සේවාවන් වශයෙන් ලැබුණු ආධාර පමණක් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මගින් ගිණුම්ගත කරනු ලබන අවස්ථා පවතින බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව නිරීක්ෂණය විය. එනම් විදේශ ආධාරයන් පිරිනැමීම උදෙසා වැයවූ පරිපාලන වියදම් ආදී අනෙකුත් වියදම් අදාළ ප්‍රදායක ආයතනය තම ආධාරය තුළ අන්තර්ගත කොට ඇති අවස්ථාවලදී එම අනෙකුත් වියදම්ද ප්‍රදාන ආධාරයේ කොටසක් ලෙස ගිණුම්ගත වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු වෙතින් තොරතුරු නොලැබීම නිසා එම වියදම් ආධාරයේ කොටසක් ලෙස ගිණුම්ගත නොවන බව නිරීක්ෂණය විය.
- (iii) ශ්‍රී ලංකාව වෙත ලැබෙන සියළුම විදේශ ප්‍රදාන ආධාර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ලැබීමට සැලැස්විය යුතු බව සියළුම ප්‍රදායක රටවල්/ ආයතන මෙන්ම සියළුම රජයේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු ඇතුළු සියළුම රජයේ ආයතන දැනුවත් කර තිබුණි. සමහර අවස්ථාවන්හිදී මෙම උපදෙස්වලට පටහැනිව අදාළ රජයේ ආයතනය විසින් ප්‍රදායක ආයතනය හා සම්බන්ධීකරණයෙන් සෘජුවම විදේශ ප්‍රදාන ලබා ගන්නා අවස්ථාවන් පවතින බව විදේශ සම්පත් දෙපාර්තමේන්තු තොරතුරු අනුව නිරීක්ෂණය විය. එහෙයින් මෙම ආදායම් ගිණුමට ඇතුළත් නොවන එවැනි විදේශ ආධාර ප්‍රදානයන් පැවතිය හැකි බව නිරීක්ෂණය විය.
- (iv) 2016 දෙසැම්බර් 31 දිනට ආදායම් ගිණුමේ රැස්කරන ලද මුළු ආදායම ලෙස රු.මිලියන 7,495.97 ක් ලෙස සඳහන් කර තිබුණද, එම මුදල විදේශ ප්‍රදාන යොදා ගෙන සිදුකළ ව්‍යාපෘති මගින් දරන වියදම් පමණක් බව නිරීක්ෂණය විය. එම ක්‍රමවේදය අනුගමනය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ලැබී තිබුණු රු.මිලියන 4,163 ක විදේශ ප්‍රදාන මෙම ආදායම් ගිණුමෙහි ගිණුම්ගත කර නොතිබූ අතර එම තත්ත්වය තුළ රැස්කළ සමස්ථ විදේශ ප්‍රදාන ප්‍රමාණය මෙම ආදායම් ගිණුම මගින් අනාවරණය නොවන බව නිරීක්ෂණය විය.
- (v) 2016 දෙසැම්බර් 31 දිනට වූ ඉහත ප්‍රදාන ලෙස ආදායම් ගිණුමෙහි ගිණුම්ගත නොකළ ශේෂයේ කාල විශ්ලේෂණය පහත පරිදි විය.

වයස් සීමාව -----	මුදල -----
	රු. මිලියන
වර්ෂ 1 ට වඩා අඩු	1,250.41
වර්ෂ 1 - 3 දක්වා	2,903.07
වර්ෂ 4 ට වඩා වැඩි	0.43
වර්ෂ 6 ට වඩා වැඩි	9.11

	4,163.02
	=====

- (vi) සමාලෝචිත වර්ෂය ආරම්භ වන විට ප්‍රදාන ලෙස ලැබී තිබූ රු. මිලියන 2,900.13 ක් පොදු තැන්පත් ගිණුම 28 ක වර්ෂය අවසානය තෙක් රඳවා ගෙන තිබුණු අතර එම මුදල් අදාළ අරමුණුවල යොදවා නොතිබුණි. එම ශේෂ තුළ වර්ෂ 5 ඉක්ම වූ ශේෂද විය.
- (vii) ප්‍රදාන ලෙස ලැබී තිබූ රු. මිලියන 8.57 ක මුදලක් අදාළ අරමුණුවල යෙදවීමට අපොහොසත්වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී රාජ්‍ය ආදායමට බැර කර තිබුණි. කෙසේ වෙතත් අරමුදල් නියමිත අරමුණුවලට යෙදවූ පසු එම කාර්යයන් අවසන් වූ ව්‍යාපෘතිවල මුදල් මෙලෙස රජයේ ආදායමට බැර කළ බවට දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
- (viii) එක් එක් ව්‍යාපෘති සඳහා විදේශ ආයතන හා රාජ්‍යයන්ගෙන් ලද විදේශ ප්‍රදාන එකී කාර්යයන් සඳහා උපයෝජනය නොකොට පොදු තැන්පත් ගිණුමේ රඳවා තබා තිබුණි. එලෙස ව්‍යාපෘති 09 කට අදාළව ලැබී තිබුණු රු. මිලියන 11,341.18 ක මුදලක් සමාලෝචිත වර්ෂය තුළ එම ව්‍යාපෘතිවලට අදාළ අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුවල ඉල්ලීම පරිදි ප්‍රදානකරුවන් වෙත ආපසු යවා තිබුණි.
- (ix) ගිණුම් අංක 6000-10-1152 යටතේ රුපවාහිනී වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා 2006 ජනවාරි 17 දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රදාන වශයෙන් දින ලැබී තිබූ රු.මිලියන 2.26 ක මුදල 2017 මැයි 31 වන විටත් අදාළ කාර්යයන් සඳහා යොදවා ගෙන නොතිබුණි.

3.3 පොදු තැන්පත් ගිණුම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) දෙපාර්තමේන්තු ශීර්ෂය යටතේ සාමාන්‍ය පොදු තැන්පත් ගිණුමට අමතරව ආරම්භ කරන ලද පොදු තැන්පත් ගිණුම් 364 ක් වූ අතර ඒ තුළ ශේෂ කිසිවක් නොතිබුණු ගිණුම් 194 ක් පැවතුණි. 2015 හා 2016 යන වර්ෂ දෙකෙහිම ගනුදෙනු කිසිවක් නොවූ, ශේෂයන් පමණක් පැවති ගිණුම් 15 ක් වූ අතර 2016 වර්ෂය තුළ ගනුදෙනු සිදු නොවී පැවති ගිණුම් සංඛ්‍යාව 19 කි. ශේෂයක් නොමැති වුවද පෙර කාලයේ සිදු වූ ගනුදෙනු සොයා ගැනීමට අවශ්‍ය විය හැකි නිසා ගිණුම් වසා නොදැමූ බව දෙපාර්තමේන්තුව පවසා තිබුණි.

- (ii) 2015 වර්ෂය අවසානයට වර්ෂ 20 කට වඩා පැරණි රු.මිලියන 35.12 ක් වූ හර ශේෂයක් පැවති ගිණුමක් (6000/0000/00/0010/0237/000) වූ අතර එම ගිණුමේ 2015 වර්ෂයේ සිට ගනුදෙනු සිදු වී නොතිබුණි.

3.4 යහපාලනය හා ගිණුම් කටයුතුභාවය

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම

2016 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව හා ප්‍රසම්පාදන සැලැස්ම අතර වෙනස්කම් පැවතීම හේතුවෙන් ප්‍රසම්පාදන සැලැස්ම, අයවැය ඇස්තමේන්තු හා එකඟ නොවූ අතර අදාළ යාවත්කාලීන කිරීම් ද කර නොතිබුණි.

3.5 වත්කම් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

2016 ජූලි 28 දිනැති ලිපිය අනුව දෙපාර්තමේන්තුව සතු වත්කම් ප්‍රත්‍යාගණනයක් සිදු කර තිබූ අතර එහිදී ක්‍රම කිහිපයකට ප්‍රත්‍යාගණන වටිනාකම් තීරණය කොට ගිණුමට ඇතුළත් කර තිබූ බව නිරීක්ෂණය විය. කෙසේ වෙතත් ප්‍රත්‍යාගණනය කිරීමේ නිශ්චිත ක්‍රමයක් අදාළ උපදෙස් තුළ නොතිබූ බව දෙපාර්තමේන්තුව පවසා ඇත.

3.6 කාර්යසාධනය

2016 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවට හා ක්‍රියාකාරී සැලැස්ම අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) භාණ්ඩාගාර ඇපකර පරීක්ෂාව - 2016

පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ විධිවිධානයන්ට අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ක් වූ ඇපකර සීමාව, 2013 අංක 15 දරන සංශෝධිත පනතින් සියයට 7 ක් දක්වාද, 2016 අගෝස්තු මස 23 වන දින සිදුකළ අංක 13 දරන සංශෝධනයෙන් 2016 ජනවාරි මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10 ක් දක්වාත් සංශෝධනය කර තිබුණි. ඒ අනුව, 2014 වර්ෂය වනවිට පනතේ සීමාව, 2013 වර්ෂයට සාපේක්ෂව සියයට 133 කින්ද, 2016 වනවිට එය සියයට 233 කින් ද, වශයෙන් වැඩි වී තිබුණි.
- (ii) 2003 අංක 03 දරන මූල්‍ය කළමනාකරණ 'වගකීම්' පනතේ (2) ඡේදයට අනුව, ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී අනාගත පරම්පරා කෙරෙහි ඇති කරනු ලැබිය හැකි මූල්‍ය බලපෑම් ගැන සලකා බලා එම තීරණ ගනු ලබන බවට සහතික විය යුතු වුවද, 2016 වර්ෂය තුළදී ඉතා දීර්ඝ කාලීනව එනම් වර්ෂ 40 ක් දක්වා බලපාන ලෙස භාණ්ඩාගාර ඇපකර නිකුත් කර තිබුණු අවස්ථා නිරීක්ෂණය විය. 2016 වර්ෂයට පෙරද එලෙස වසර 10 ක් වැනි ඉතා දීර්ඝ කාලයකට බලපැවැත්වෙන පරිදි භාණ්ඩාගාර ඇපකර නිකුත් කර තිබූ අවස්ථා විය. කෙසේ වෙතත් මෙහිදී ප්‍රමාණාත්මක හා විස්තරාත්මක පරීක්ෂාවන් සිදුකළ බවට තොරතුරු අනාවරණය නොවීය.

(iii) ඇපකර ලිපිගොනු සම්බන්ධයෙන් සිදුකරන ලද නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් කරුණු අනාවරණය විය.

- * ඇපකරයේ කාලය වරින්වර දීර්ඝකර තිබුණද, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතීන් ලබානොගැනීම.
- * අයවැය ප්‍රතිපාදන ලැබී තිබුණද එම අවස්ථාවේදී කාලය ඉකුත්වී තිබුණු ඇපකරවල මුදල් නොපියවීම.
- * ඇපකරවලට අදාළ ණය මුදල් පියවීමට අදාළව ඉදිරි සැලසුම්/ ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාණවත් පරිදි නිරන්තර විමසීමට ක්‍රියානොකිරීම.
- * අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ හා අදාළ අනුමැතීන් ලිපිවල ණය කාලසීමාව, ඇපකරයේ කාලසීමාව හෝ ණය ලබාගන්නා බැංකුව පිළිබඳ සඳහන් නොකිරීම. ගැටළු සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සුදුසු ඉදිරි පියවර ගනිමින් අදාළ ආයතන ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් පරිදි ක්‍රියානොකොට තාවකාලික පිලියම් ලෙස තවදුරටත් ණය ලබාදීම/ ණය සඳහා ඇපවිම් සිදුකිරීම.
- * ඇපකරය අවලංගු කරන විට මුල් පිටපත ගෙන්වාගෙන නොමැතිවීම.

(iv) විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලකට අදාළව, 2012 ජුනි 27 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා එ.ජ.ඩො.මිලියන 200 ක ඇපකරයක් නිකුත් කර තිබූ අතර මෙම භාණ්ඩාගාර ඇපකරයේ කාලය 2016 දෙසැම්බර් 31 දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කර නොතිබුණි. කාලය දීර්ඝ නොකරන ලද ඇපකරය අවලංගු කිරීමට හෝ ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට දෙපාර්තමේන්තුව ක්‍රියා කර නොතිබුණි. කෙසේ වෙතත් අදාළ ඇපකරය දීර්ඝ නොකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවත් ණය මුදල තවදුරටත් නොපියවී පවතින බවත් දෙපාර්තමේන්තුව පවසා ඇත.

(ආ) ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ විකිණීමේ වක්‍රීය අරමුදල

විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ විකිණීමේ වක්‍රීය අරමුදලේ රු.මිලියන 1,999.03 හා රු.මිලියන 237.41 ආදායම් ශීර්ෂ දෙකකට බැර කර අරමුදලේ මුදල් පොතේ ශේෂය නිරවුල් කර තිබුණු නමුත් වර්ෂය අවසානය වන විට නොපියවූ ණය ශේෂය රු.මිලියන 155.56 ක් වී තිබුණි.

(ඇ) අක් මුදල් නිදහස් කිරීම

පහත කරුණු නිරීක්ෂණය විය.

(i) 2015 හා 2016 වර්ෂවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සඳහා නිදහස් කළ අක් මුදල් පිළිවෙලින් රු. 2,447,059 ක් හා රු. 360,226 ක් සහ රු. 2,453,882 ක් හා රු. 390,588 ක් විය. ඒ අනුව 2016 වර්ෂයේදී ප්‍රාග්ධන වියදම් සඳහා අක් මුදල් නිදහස් කිරීම 2015 වර්ෂයට සාපේක්ෂව රු. මිලියන 30,362 කින් එනම් සියයට 8 කින් අඩුවී තිබුණි. ණය ආපසු ගෙවීම් සඳහා අක් මුදල් නිදහස් කිරීම සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 90,323 කින් එනම් සියයට 11 කින් අඩුවී තිබුණු අතර ණය පොලී ගෙවීම් රු. මිලියන 71,896 කින් එනම් සියයට 14 කින් වැඩිවී තිබුණි.

- (ii) 2016 වර්ෂයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සඳහා පුනරාවර්තන අක්මුදල් සීමාවන් හා ඒ අනුව අක්මුදල් නිදහස්කිරීම් පිළිබඳ පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි, නිදහස් නොකරන ලද අක්මුදල් වටිනාකම, අක්මුදල් සීමාවට සාපේක්ෂව සියයට 20 සිට සියයට 100 ක් වන අවස්ථා 33 ක් නිරීක්ෂණය වූ අතර ප්‍රාග්ධන අක්මුදල් නිදහස් නොකරන ලද ප්‍රමාණය, සියයට 20 සිට සියයට 100 දක්වා වූ අවස්ථා 110 ක් නිරීක්ෂණය විය. එසේම රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම සඳහා අක්මුදල් නිදහස් නොකරන ලද ප්‍රමාණය, සියයට 20 සිට සියයට 100 දක්වා වන අවස්ථා 135 ක් විය. තවද අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනම මත මුදල් නිදහස් කිරීමක් සිදුනොවන බව ද නිරීක්ෂණය විය.

(ඇ) නොපියවූ අග්‍රිම ශේෂ

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වූ, රජයේ අග්‍රිම ගිණුම් ආරම්භ කිරීම සඳහා බලය දීම හා අධීක්ෂණය පිළිබඳ පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි හා විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල ආරම්භ කළ අග්‍රිම ගිණුම් 06 විගණන දිනය වන විටත් නොපියවී පැවති අතර ඒවායේ ශුද්ධ හර ශේෂ වටිනාකම රු.මිලියන 736.66 ක් විය.

මේ සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය විය.

- (i) අධිකරණ අමාත්‍යාංශයේ නොපිය වූ අග්‍රිම ශේෂය රු.මිලියන 473.87 ක් වූ අතර එම අග්‍රිම ශේෂ 1997 සිට 2000 දක්වා කාලයට අදාල විය. එම කාලපරිච්ඡේදවල අධිකරණවල ගිණුම් කටයුතු සඳහා ගණකාධිකාරීවරු නොසිටී බැවින් ගිණුම් නොසැසඳීම් වල ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බැවින් අලාභ කපාහැරීමට කටයුතු කරන ලෙස අදාල අමාත්‍යාංශය විසින් ඉල්ලා තිබුණද, මුදල් රෙගුලාසි ප්‍රකාරව මෙම වටිනාකම අලාභයක් සේ සලකා කපාහැරීමට නොහැකි බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් එම අමාත්‍යාංශයට දන්වා තිබුණි. එසේවුවද, අදාල අමාත්‍යාංශය විසින් ඉහත වටිනාකම පොත්වලින් ඉවත්කිරීමට රු.මිලියන 55 ක මුදලක් බල අංක 1355 මගින් අදාල වැයවිෂයයට මාරු කර ගෙන තිබුණි.
- (ii) ජනාධිපති ලේකම් කාර්යාලයේ අග්‍රිම ගිණුමේ විගණන දිනය වන විටත් රු.මිලියන 45.28 ක මුදලක් නොපියවී පැවතුණි. මෙම හර කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම දැනුවත් කිරීමකින් තොරව සිදු කරන ලද්දක් වන බව හා මෙයට අදාල කිසිම තොරතුරක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බව එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී විසින් දන්වා තිබුණි. ඒ සම්බන්ධව අදාල හර කිරීම් නිවැරදි කිරීමට හාණ්ඩාගාරය එකඟවුවත් මෙතෙක් එම ශේෂය නිරවුල් වී නොතිබුණි.
- (iii) විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්‍රිම ගිණුමේ 2013 වර්ෂයේ සිට පැවත එන රු. මිලියන 226.69 ක ශේෂය 2017 අගෝස්තු 31 දින වන විටත් නිරවුල් කර නොතිබුණි.

(ඉ) රජයේ නිල බැංකු ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) දිවයිනේ බැංකු පද්ධතිය ජාලගතව සම්බන්ධ වීමත් සමඟ රාජ්‍ය මුදල් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වඩාත් වැඩි දියුණු කල හැකි රාජ්‍ය අරමුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුළ වැදගත් වන භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය 2007 වර්ෂයේදී භාණ්ඩාගාරය මඟින් හඳුන්වා දී තිබුණි. ඒ අනුව 2016 දෙසැම්බර් 31 දිනට භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය (TSA) යටතේ පවත්වාගෙන නිල බැංකු ගිණුම් 2343 ක් විය.
- (ii) රජයේ නිල බැංකු ගිණුම් ක්‍රියාත්මක කිරීම භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය යටතට ගැනීම හේතුවෙන්, මූල්‍ය ගණුදෙනු සාපේක්ෂව සහ ආර්ථිකමය වශයෙන් ඵලදායීව සිදුකිරීමට, බැංකු අයිරා හා ඒ මත දැරීමට සිදුවන පොලී වියදමද අඩු කර ගැනීමට හා නිල බැංකු ගිණුම්වල නිකරුනේ මුදල් රැඳීමේ තත්ත්වයන් (Idle cash balances) ඇතිවීම වලකාගැනීමට අපේක්ෂා කර තිබුණද, විගණනයේදී අනාවරණය වූ පරිදි 2015 වර්ෂයේ සිට දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ නිල බැංකු ගිණුම් වල රු. මිලියන 100 ට වැඩි ශේෂ පැවතීම, අක්‍රිය බැංකු ගිණුම් පැවතීම හා එසේ වීමට බලපාන තත්ත්වය මග හරවා ගැනීම සඳහා විධිමත් අභ්‍යන්තර වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා එහි ප්‍රගතිය ප්‍රමාණවත් පරිදි නැවත සමාලෝචනය/ විශ්ලේෂණය කර තිබුණේ ද යන්න විගණනයේදී තහවුරු නොවීය. ඒ අනුව අදාල පරමාර්ථ ඉටුවීම ද ප්‍රශ්ණගත විය. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය කළමනාකරණ කාර්යක්ෂමතා ව්‍යාපෘතිය (Fiscal Management Efficiency Project) යටතේ හඳුන්වා දීමට සැලසුම් කර ඇති භාණ්ඩාගාර ඒකාබද්ධ කළමනාකරණ තොරතුරු පද්ධතිය (Integrated Treasury Management Information System) නමින් වූ පරිගණක වැඩසටහන් මඟින් මේ සඳහා පිළියම් සලසා ඇති බව දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබුණි.

3.7 මානව සම්පත් කළමනාකරණය

2016 දෙසැම්බර් 31 දිනට වූ සේවක සංඛ්‍යාව පිළිබඳ තත්ත්වය පහත පරිදි විය.

සේවක වර්ගය	අනුමත සංඛ්‍යාව	තථ්‍ය සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව	අතිරික්ත සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	22	20	03	01
තෘතීයික මට්ටම	01	01	-	-
ද්විතීයික මට්ටම	82	65	17	-
ප්‍රාථමික මට්ටම	20	20	-	-
එකතුව	125	106	20	01

මේ සම්බන්ධව පහත කරුණු නිරීක්ෂණය විය.

- (i) රාජ්‍ය මුදල් ප්‍රවාහය හා රාජ්‍ය ණය සම්බන්ධව දත්ත සැකසුම් ඇතුළු ගිණුම් කටයුතු පිළිබඳව විශාල කාර්යභාරයක් සිදු කරන මෙම දෙපාර්තමේන්තුව තුළ අනුමත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර තනතුරු 07 න් තනතුරු 06 ක්ම පුරප්පාඩුව පැවතීම විගණනයේදී ප්‍රශ්ණකාරී විය.
- (ii) 2016 දෙසැම්බර් 31 දිනට ශ්‍රී. ලං. ග. සේ. I/ III පන්තියේ අනුමත තනතුරු සංඛ්‍යාව 08 ක් වූ අතර තථ්‍ය කාර්ය මණ්ඩලය 09 ක්ව පැවති බැවින් තනතුරු 01 ක අතිරික්තයක් පැවතුණි.
- (iii) අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් සඳහා 2013 පෙබරවාරි 19 වන දින සිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව එවකට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිලධාරියෙකු වැඩ බැලීමේ පදනම මත පත් කර තිබුණි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ, ගණකාධිකාරී සේවා අංශය විසින් අනුමැතිය ලබා දී තිබුණේ 2013 පෙබරවාරි 19 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා රාජකාරි ඉටු කිරීමට පත් කිරීම සඳහා පමණි.